



Ceylon Government Gazette

Published by Authority.

No. 5,432—FRIDAY, OCTOBER 23, 1896.

PART I.—General : Minutes, Proclamations, Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

Land Sales :—	PAGE		PAGE
Western Province	1081	Land Acquisition Notices	1098
Central Province	—	Land Resumption Notices	—
Northern Province	—	Notices under "The Forest Ordinance"	—
Southern Province	—	Notices of sale of Arrack, Opium, and Toll Rents	1101
Eastern Province	1082	Notices of sale of Salt and Timber	—
North-Western Province	1085	Notifications of Close Seasons, Infected Areas, &c.	1103
North-Central Province	—	Specifications under "The Irrigation Ordinance"	—
Province of Uva	—	Miscellaneous Departmental Notices	—
Province of Sabaragamuwa... ..	1096		

LAND SALES IN THE WESTERN PROVINCE.

Amended Notice.

No. 1,506, W. P. Colonial Secretary's Office,
Colombo, September 23, 1896.

At noon on Friday, November 27, 1896, the Hon. the Government Agent of the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 9,726.

Situation—Saunders' road, Colombo.

Lot.	Name of Land.	Situation.	Extent.	
			A.	R. P.
9410	—	Colombo	0	0 37.75

Upset price,—Rs. 3,775.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

වෙනස්කරණලද දන්වීමයි.

වර්ෂ 1896 ක්වු සැප්තැම්බර් මස 23 වෙනි
No. 1,506, W. P. දින කොළඹ මහසෙනෙකාරීන්ගේ
නාන්දේගේ කන්තෝරුවේදීය.

වර්ෂ 1896 ක්වු නොවැම්බර් මස 27 වෙනි දිනවූ සිකුරුදු
දවල් 12ට පමණ කොළඹ කවිවෙරියේදී ඔස්
නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්තා
න්දේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුවේ බිම්
කැබලිල, ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෙන්
දේසිකර විකුණනව නොහොත් තීන්දුකරදෙනව
යෙදෙනවා ඇත.

සිතියම 9,726.

පිහිටා තිබෙන්නේ කොළඹ සාන්ඩර්ස් පාරේය.

නො.	පිහිටා තිබෙන ස්ථානය.	මහත.	
		අ. රු. ප.	
9410	කොළඹ	0	0 37.75

මිලකර තිබෙන ගණන රු. 3,775.

මේ ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ස්කරුල්
ලත්තාන්දේගේගේද, විකිනීමේ කොන්දේසි ගැණ
ඔස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්
නාන්දේගේගේද දැනගත හැකිවේ.

ආණ්ඩුකාර උතුරු මානවකන්දේගේ ආඥාවලෙස,
ඔබ්බල. පී. වෙලර්,
වැඩබලන මහසෙනෙකාරීන් වහන්සේ.

No. 1,507, w. P.

Colonial Secretary's Office,
Colombo, October 10, 1896.

ON Monday, November 30, 1896, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in Pasdun korale east and west of the Kalutara District of the Western Province.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
Preliminary plan 10,400.						
						Rs. c.
8322	Iddagoda	Godandahena	Planted land	0	2 31	50 0
8323	Iddagoda and Gurudala	do.	Jungle	148	1 0	65 0
8324	Gurudala	Godandahenakele	Planted land	0	1 29	30 0
8325	Do.	do.	do.	0	2 16	30 0
8326	Do.	do.	Jungle	1	2 25	30 0
Preliminary plan 10,401.						
8327	Helembe	Godandahena	Forest	12	1 0	50 0
G 720	Do.	Alahengodawatta	High jungle	4	1 36	40 0
8328	Do.	Weligodakele	do.	25	0 12	40 0
H 720	Do.	KirimetiyeWilakumbura	Threshing-floor	0	0 7	10 0

Further information respecting these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Colombo.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No 1,507, w. P.

වෂ් 1896 ක්වූ ඔක්තෝබර් මස 10 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස්ථානයේ කන්දෝරුවේදීය.

වස්තාහිත පලාතේ වාහාබිපති ඒජන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂ් 1896 ක්වූ නොවැම්බ මස 30 වෙනි දිනවූ සඳුදා දවල් 12ට පමණ කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් තීන්දුකර දෙවට ගෙදෙපවා ඇත.

වස්තාහිත පලාතේ කලුතර දිස්ත්‍රික්කේ පස්සන්කෝරලේ පිහිටාතිබෙන බිම්කැබලි 9ක්.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අක්කරකය		
				මහන.	මිල.	
				අ. රු. ප.	රු.	
8322	ඉද්දගොඩ	ගොඩන්ද හේන	වහාකරපු බිම	0	2 31	50
8323	ඉද්දගොඩ සහ ගුරුදෙල	එම	කැලේ	148	1 0	65
8324	ගුරුදෙල	ගොඩන්දහේන කැලේ	වහාකරපු බිම	0	1 29	30
8325	එම	එම	එම	0	2 16	30
8326	එම	එම	කැලේ	1	2 25	—
සිතියම 10,401.						
8327	හැලමේ	ගොඩන්ද හේන	මුකලාන	12	1 0	50
G 720	එම	අලුහේන්ගොඩවත්ත	උස්කැලාව	4	1 36	40
8328	එම	වැලිගොඩකැලේ	එම	25	0 12	40
H 720	එම	කිරිමැටියේවිල කුඹුර	කමන	0	0 7	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ස්කරුලත්තාන්සේගෙන්ද, විනිනිමේ කොන්දේසි ගැණ වස්තාහිත පලාතේ වාහාබිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගතහැකිවේ.

ගරුතර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ඩබ්ල්. ඩී. චේලර්,
වැඩබලන මහසෙනෙකාරිස් වම්හ.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 564, E. P.

Colonial Secretary's Office,
Colombo, October 4, 1896.

ON Thursday, February 18, 1897, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A. R. P.	per Acre.	
						Rs. c.
1722	Makilavaddavan	General sale	Jungle fit for paddy	12	1 16	10 0
1723	Do.	do.	Re-advertised for non-payment of instalments	71	1 0	10 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
1724	Mikilavaddavan	General sale	Jungle fit for paddy	19	3 6	10	0
1725	Do.	do.	do.	52	0 37	10	0
1726	Do.	do.	do.	42	0 24	10	0
1727	Do.	do.	do.	31	0 25	10	0
1728	Rukam	do.	do.	20	2 25	10	0
1732	Do.	do.	do.	40	0 19	10	0
1733	Do.	do.	do.	39	1 5	10	0
1737	Makilavaddavan	do.	do.	49	3 35	10	0
1740	Do.	do.	do.	20	2 11	10	0
1741	Do.	do.	do.	41	2 32	10	0
1742	Rukam	do.	do.	36	1 13	10	0
1743	Do.	do.	do.	23	1 0	10	0
1746	Makilavaddavan	do.	do.	25	2 25	10	0
1747	Do.	do.	do.	2	3 22	10	0
1750	Do.	do.	do.	2	0 0	10	0
Preliminary plan 2,158.—Manmunai.							
7145	Narippultoddam	C. Tampimuttu	Fit for paddy	4	2 28	10	0
7148	Do.	M. Chinnattampi	Encroachment	1	1 0	12	50
7149	Do.	S. Muttupillai	do.	13	3 6	12	50
7150	Do.	P. Vaikali	do.	1	1 20	12	50
7151	Do.	K. Parasiramer	do.	7	1 30	12	50
7152	Do.	P. Vaikali	do.	3	2 34	12	50
7153	Do.	S. Nanam	Fit for paddy	9	0 13	10	0
7154	Do.	do.	do.	24	1 34	10	0
Preliminary plan 561.—Eravur.							
5863	Chittandikudiruppu	General sale	Fit for paddy	21	3 9	10	0
5903	Vantarumulai	do.	do.	26	0 20	10	0
5906	Do.	do.	do.	17	1 10	10	0
5917	Do.	do.	do.	4	1 4	10	0
5926	Do.	do.	do.	5	1 30	10	0
5930	Do.	do.	do.	17	2 18	10	0
5932	Do.	do.	do.	1	2 6	10	0
5936	Do.	do.	do.	8	0 30	10	0
Preliminary plan 1,244.—Rukam.							
2774	Rukam	R. Somanader	Fit for paddy	5	0 22	10	0
2781	Do.	do.	do.	16	2 1	10	0
Preliminary plan 632.—Manmunai.							
7016	Mankikaddu	General sale	Fit for paddy	2	3 12	10	0
Preliminary plan 891.							
10866	Vavunativu	General sale	Fit for paddy	9	1 38	10	0
10868	Do.	do.	do.	8	3 15	10	0
10872	Do.	do.	do.	16	0 30	10	0
10873	Do.	do.	do.	11	1 36	10	0
10874	Do.	do.	do.	5	0 8	10	0
10879	Do.	do.	do.	11	0 33	10	0
10880	Do.	do.	do.	13	2 28	10	0
10881	Do.	do.	do.	13	0 19	10	0
10899	Do.	do.	do.	9	0 7	10	0
Preliminary plan 98.							
X 19	Veppantidal	M. Umarukatta	Fit for paddy	10	3 30	12	50

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 564, E. P.

கொடுலானியல சககிடுததரா ஆபிசில,
கொழும்பு, 1896 (நவ) ஐயபசிம 4 ந் தேதி.

1897 ம் ஆண்டு மாகிமாசம் 18 ந் திகதியாகிய வியாழக்கிழமையிலு மதீனையடுத்த நாடகளிலும் கிழக்கு மாகாணத்து கவறணமேந்து ஏசனறவாகள தனது ஆபிசில இதனடியிற சொல்லப்பட்டிருக்கிற முடிசூரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்கூறி விற்பார்.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு மிஸ்திற்க்கி லிருக்கின்றன.

பிளான இலக்கம் 1,130, மண்முடியும் உறுகாமமும.

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விலரம்.	ஏககர்	
				விலரம்.	வீலை மதிப்பு
				அ. ரூ. ப.	ரூ. ச.
1722	மகிழவட்டவான	பொதுவிற்பனவு	காடு வேளாண்மைச காகிய நிலம்	12 1 16	10 0

C 1*

இல.	குறிச்சி.	கேள்விகாரானின பெயர்.	வீவரம்.	வீசாலம். அ. து. ப.	ஏகர் விலை மதிப்பு. ரூ. ச.
1723	மகிழவட்டவான்	பொதுவிற்பனவு	வாய்தாகட்டாதபூமி	71 1 0	10 0
1724	ரெடி	ரெடி	காடு வேளாண்மைக காகிய நிலம்	19 3 6	10 0
1725	ரெடி	ரெடி	ரெடி	52 0 37	10 0
1726	ரெடி	ரெடி	ரெடி	42 0 24	10 0
1727	ரெடி	ரெடி	ரெடி	31 0 25	10 0
1728	உறுகாமம்	ரெடி	ரெடி	20 2 25	10 0
1732	ரெடி	ரெடி	ரெடி	40 0 19	10 0
1733	ரெடி	ரெடி	ரெடி	39 1 5	10 0
1737	மகிழவட்டவான்	ரெடி	ரெடி	49 3 35	10 0
1740	ரெடி	ரெடி	ரெடி	20 2 11	10 0
1741	ரெடி	ரெடி	ரெடி	41 2 32	10 0
1742	உறுகாமம்	ரெடி	ரெடி	36 1 13	10 0
1743	ரெடி	ரெடி	ரெடி	23 1 0	10 0
1746	மகிழவட்டவான்	ரெடி	ரெடி	25 2 25	10 0
1747	ரெடி	ரெடி	ரெடி	2 3 22	10 0
1750	ரெடி	ரெடி	ரெடி	2 0 0	10 0
பட்டம் 2,158, மணமுனை.					
7145	நரிப்புல்தோட்டம்	சி. தம்பிமுத்து	வேளாண்மைச்செய் கைக்கேற்றநிலம்	4 2 28	10 0
7148	ரெடி	மு. சினனத்தம்பி	கூட்டிப்பிடித்தபூமி	1 1 0	12 50
7149	ரெடி	ச. முத்தூப்பிள்ளை	ரெடி	13 3 6	12 50
7150	ரெடி	ப. வைகாளி	ரெடி	1 1 20	12 50
7151	ரெடி	க. பரசிராமா	ரெடி	7 1 30	12 50
7152	ரெடி	ப. வைகாளி	ரெடி	3 2 34	12 50
7153	ரெடி	சி. ஞானம்	வேளாண்மைச்செய் கைக்கேற்றநிலம்	9 0 13	10 0
7154	ரெடி	ரெடி	ரெடி	24 1 34	10 0
பட்டம் 561, ஏறுவூர்.					
5863	சிறீரண்டி சூடியி ருப்பு	பொதுவிற்பனவு	வேளாண்மைச்செய் கைக்கேற்றநிலம்	21 3 9	10 0
5903	வந்தாறுமூலை	ரெடி	ரெடி	26 0 20	10 0
5906	ரெடி	ரெடி	ரெடி	17 1 10	10 0
5917	ரெடி	ரெடி	ரெடி	4 1 4	10 0
5926	ரெடி	ரெடி	ரெடி	5 1 30	10 0
5930	ரெடி	ரெடி	ரெடி	17 2 18	10 0
5932	ரெடி	ரெடி	ரெடி	1 2 6	10 0
5936	ரெடி	ரெடி	ரெடி	8 0 30	10 0
பட்டம் 1,244, உறுகாமம்.					
2744	உறுகாமம்	ரெ. சோமனாதா	வேளாண்மைச்செய் கைக்கேற்றநிலம்	5 0 22	10 0
2781	ரெடி	ரெடி	ரெடி	16 2 1	10 0
பட்டம் 632, மணமுனை.					
7016	மங்கிககட்டு	பொதுவிற்பனவு	வேளாண்மைச்செய் கைக்கேற்றநிலம்	2 3 12	10 0
பட்டம் 891.					
10866	வவுனதீவு	பொதுவிற்பனவு	வேளாண்மைச்செய் கைக்கேற்றநிலம்	9 1 38	10 0
10868	ரெடி	ரெடி	ரெடி	8 3 15	10 0
10872	ரெடி	ரெடி	ரெடி	16 0 30	10 0
10873	ரெடி	ரெடி	ரெடி	11 1 36	10 0
10874	ரெடி	ரெடி	ரெடி	5 0 8	10 0
10879	ரெடி	ரெடி	ரெடி	11 0 33	10 0
10880	ரெடி	ரெடி	ரெடி	13 2 28	10 0
10881	ரெடி	ரெடி	ரெடி	13 0 19	10 0
10899	ரெடி	ரெடி	ரெடி	9 0 7	10 0
பட்டம் 98.					
X 19	வேப்பந்குடல்	மா. உமறுகத்தா	வேளாண்மைச்செய் கைக்கேற்றநிலம்	10 3 30	12 50

இக்காரணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் கொந்தீசுகளையும்பற்றி மட்டக்களப்பு அரசாட்சி ஏசுனறுத்தனா யவர்கள் கந்தோரில் வினாவ் அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோதமர் அவர்களினது கட்டளையின்படி,
டப்பிளயூ. ந்ரீ. தேய்லர்,
இராசாங்க லிகிதரின் வேலைபாப்பர்வ.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,193, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 9, 1896.

ON Wednesday, December 2, 1896, at 12 o'clock noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Hiriyala hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,111.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
10341	Mipitiya	Kandagolledalupota	Crown	Chena five years old	3 1 4
10342	Do.	Nikaweratiyadalupota	do.	do.	3 2 37
H 1076	Do.	Bullanakumbura	Mudalihami, Korala	Paddy field	0 0 24

Upset price,—Lots 10341 and 10342, Rs. 10 per acre ; lot H 1076, Rs. 80 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,193, N.-W. P.

වම 1896 ක්වූ ඔක්තෝබර් මස 9 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරිජනනායකයන්ගේ කන්තෝරුවේදීය.

වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නායකයන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වූ දෙසැම්බර් මස 2 වෙනි වූද දින දවල් 12ට කුරුනෑගල කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ කුරුනෑගල පලාතේ හිරියාලහත්පත්තුවේ පිහිටා තිබෙන බිම්කැබෙලි 3ක්.

පිහිටීම 2,111. අයිතීම කිසිවනා—රජසන්තක.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
10341	මිපිටිය	කන්දගොල්ලේ දඹපොත	තුන්ඇවිරිදි වයස් ඇති හේන 3	1 4
10342	එම	නිකවැරපියේ දඹපොත	එම	3 2 37
H 1076	එම	අයිතීම කිසිවනා—මුදලිහාමි කෝරුලු. මුල්ලන කුඹුර	කුඹුර	0 0 24

නියමකරණලද මුදල—නොමමර 10341 සහ 10342 බිම්කැබෙලිවලට අක්කරයකට රුපියල් 10යි, H 1079 බිම් කැබෙලිවලට අක්කරයකට රුපියල් 80යි.

මෙම ඉඩම් ගැණ වැඩිපුර කාරණා සර්වේයර්ජනනායකයන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වසඹ දිසාවේ ඒජන්ත උන්නායකයන්ගෙන්ද දැනගනට පුළුවන.

ගරුගර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලස,
ඩබ්ල්සු. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙවුකාරිස් වමිහ.

No. 1,194, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 9, 1896.

ON Thursday, December 10, 1896, at 12 o'clock noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Wannu hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
3694a	Budumuttawa and Danduwwa	Part called Puhulindaoyahena and part Danduwwa forest	The Crown	Chena	3 0 17
3694b	Do.	—	do.	do.	3 1 15
3694c	Do.	—	do.	do.	3 0 30
3695a	Danduwwa	—	do.	Forest	3 1 10
3700c	Budumuttawa	—	do.	do.	3 1 14
3705a	Danduwwa	—	do.	do.	4 3 12
3515b	Budumuttawa	—	do.	Chena	3 1 10

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
3719	Budumuttawa	Part of Kongahamullahena	The Crown	Chena	6 3 24

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,194, N.-W. P.

වම 1896 ක්වූ ඔක්තෝබර් මස 9 වෙනි දින කොළඹ

මහසෙක්කුකාරිස්ථානයන්සේගේ කන්තෝරුවේදීය.

වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වූ දෙසැම්බර් මස 10 වෙනි දින වූ මුහුණපත්තිය දවල් 12ට කුරුනෑගල කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ කුරුනෑගල පලාතේ වත්තිකන්පත්තුවේ පිහිටා තිබෙන බිම්කැබෙලි අටක්.

සිතියම 542.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
3694 a	බුදුමුත්තාව සහ දඹුවාව	කොටසක නම පුහුලිදමය හේන කොටසක් දඹුවාලේ මූකලානය	හේන	3 0 17
3694 b	එම	—	එම	3 1 15
3694 c	එම	—	එම	3 0 30
3695 a	දඹුවාව	—	මූකලානය	3 1 10
3700 c	බුදුමුත්තාව	—	එම	3 1 14
3705 a	දඹුවාව	—	එම	4 3 12
3715 b	බුදුමුත්තාව	—	හේන	3 1 10
3719	එම	කෝන්ගහමුල හේනෙන් කොටසක්	එම	6 3 24

නියමකරණලද මුදල අක්කරයකට රුපියල් 10.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්ස්ථානයන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයා විසින් දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්යු. ටී. ටේලර්,
වැඩබලන මහසෙක්කුකාරිස් වමහ.

No. 1,195, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 12, 1896.

ON Friday, December 18, 1896, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,166.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent A. R. P.
10627	Matawa	Penalibodakumbura	Crown	Paddy field	0 1 2
10628	do.	Kotanadambekumbura	do.	do.	0 1 3

Upset price,—Rs. 75 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,195, N.-W. P.

වම 1896 ක්වූ ඔක්තෝබර් මස 12 වෙනි දින කොළඹ.

මහසෙක්කුකාරිස්ථානයන්සේගේ කන්තෝරුවේදීය.

වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වූ දෙසැම්බර් මස 18 වෙනි දින වූ සිකුරාදා දවල් 12ට කුරුනෑගල කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වයඹ දිසාවේ කුරුනෑගල පළාතේ කටුගමපල හත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

නො.	ගම.	සිතියම 2,166. අයිතිකම් කීයන්හා—ආණ්ඩුව.	අන්දම	මහත.
		ඉඩමේ නම.		අ. රු. ප.
10627	මහව	පෙනලිබොඩකුඹුර	කුඹුරු බිම	0 1 2
10628	එම	කොටතාදඹේකුඹුර	එම	0 1 3

නියමකරණලද මුදල අක්කරයකට රුපියල් 75යි.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ජනරාල්ලන්හාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වයඹදිසාවේ ඒජන්තාධිපතිවරයාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වනත්සේගේ ආඥාවලෙස,
ඩබ්ල්. ඩී. ටේලර්,
වැඩබලන මහසෙක්කාරිස් වම්ම.

No. 1,196 N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 12, 1896.

ON Friday, December 18, 1896, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
Z 1084	Veralaghamadditahena	W. B. Alwis	Cocoanut garden	3	0 27
A 1085	Miyanaawalagawahena	do.	do.	5	0 10
B 1085	Delbawahena	do.	do.	2	3 33
C 1085	Galagawahena	do.	do.	9	3 33
D 1085	Veralagollahena	do.	do.	3	3 27
E 1085	Kolongahamulahena	do.	Chena	11	1 2
F 1085	Dewapaulamulahena	do.	do.	6	2 0
G 1085	Mekaralyayaowitahena	do.	do.	4	3 2
H 1085	Mekaralyaya Dumunadalahahena	do.	do.	16	0 0
I 1085	Mekaralyayahena	do.	do.	4	1 34

Upset price,—Lots Z 1084, A 1085, B 1085, and C 1085, at Rs. 50 per acre; and lots D 1085, E 1085, F 1085, G 1085, H 1085, and I 1085, at Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,196, N.-W. P.

වම් 1896 ක්වූ මක්කෝබර් මස 12 වෙනි දින කොළඹ මහසෙක්කාරිස් උත්තාත්සේගේ කන්තෝරුවේදීය.

වයඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාත්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුවසන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1896 ක්වූ දෙසැම්බර් මස 18 වෙනි දිනවූ සිකුරාදා දවල් 12ට කුරුනෑගල කවිවෙරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

වයඹ දිසාවේ කුරුනෑගල පළාතේ කටුගමපල හත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි ගම—කටුබුඩුන්ත.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්හා.	අන්දම.	මහත.
		ඩබ්ල්. ඩී. අල්විස්		අ. රු. ප.
Z 1084	වැරැලගහමඩින්ත හේන	එම	පොල්වත්ත	3 0 27
A 1085	මියනවලගාවා හේන	එම	එම	3 0 10
B 1085	දෙල්බාව හේන	එම	එම	2 3 33
C 1085	ගලගාවා හේන	එම	එම	9 3 33
D 1085	වැරැලගොල්ල හේන	එම	එම	3 3 27
E 1085	කොලොන්ගහමුල හේන	එම	හේන	11 1 2
F 1085	වැවපාලමුල හේන	එම	එම	6 2 0
G 1085	මැකරල්සාස මිව්ට හේන	එම	එම	4 3 2
H 1085	එම දුකුමඩලාගහ හේන	එම	එම	16 0 0
I 1085	මැකරල්සාස හේන	එම	එම	4 1 34

Z 1084 සහ A 1085, B1085, C 1085 බිම්කැබලි අක්කරයකට නියමකරනලද මුදල රුපියල් 50යි.

D 1085, E 1085, F 1085, G 1085, H 1085, I 1085 බිම්කැබලි අක්කරයකට නියමකරනලද මුදල රුපියල් 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජනරාල්ලන්හාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා කුරුනෑගල ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වනත්සේගේ ආඥාව ලෙස,
ඩබ්ල්. ඩී. ටේලර්,
වැඩබලන මහසෙක්කාරිස් වම්ම.

No. 1,197, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 15, 1896.

ON Tuesday, December 8, 1896, at noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Weudawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Peliminary plan 1,303. Village—Maduragoda.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
6862½	Galgodamukalana	Crown	Forest	7	2 39
6863	Tennepitiyehena	do.	Chena	3	1 15
6863 A	Do.	E. Magudu and J. C. de Silva	do.	1	3 4

Upset price,—Rs. 250 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,197, N.-W. P.

වම 1896 ක්වූ ඔක්තෝබර් මස 15 වෙනි දින කොළඹ

මහසෙක්‍රතාරීස්ථානයේ කන්තෝරුවේදීය.

වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාන්තේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වූ දෙසැම්බර් මස 8 වෙනි දින වූ අතහැරුවාදු දවල් 12ට කුරුනෑගල කවිවෙරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ කුරුනෑගල පළාතේ වැවුඩවිල්ලිකන්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 3ක්. සියයට 1,303. අයිතම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.	
				අ. රු.	ප.
6862½	මදුරාගොඩ	ගල්ගොඩවුකලාන	වුකලාන	7	2 39
6863	එම	තින්තපිටියේ හේන	හේන	3	1 15
6863 a	එම	අයිතිකම කියන්නා—ජ. මහුදු සහ ජේ. සී. ද සිල්වා.	එම	1	3 4

තියමකරවලද මුදල අක්කරයකට රුපියල් 250යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ස්තරුල්ලාන්තරාන්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වසඹදිසාවේ ඒජන්ත උත්තරාන්තේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්තේගේ ආඥාවලෙස,

ඩබ්ල්. ඩී. ටේලර්,
වැඩබලන මහසෙක්‍රතාරීස් වමිහ.

No. 1,198, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 15, 1896.

ON Tuesday, December 8, 1896, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Weudawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,152.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
10592	Yalegama	Yalemukalana	Crown	Big jungle	10	3 1
10593	Do.	Attikkagahamulahena	do.	Chena 15 years old	3	0 35
Z 1083	Do.	Kurukosgahamulahena	Doranagoda Mudianse-lage Ranhami and Ukku Menika	Chena	3	1 33

Upset price,—Rs. 30 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,198, N.-W. P.

වම 1896 ක්වූ ඔක්තෝබර් මස 15 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරීස්ථානයේ කන්තෝරුවේදීය.

වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තානේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වූ දෙසැම්බර් මස 8 වෙනි දිනවූ අභ්‍යන්තර වාද දවල් 12ට කුරුනෑගල කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් බේරීමකට පැමිණෙනට යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ කුරුනෑගල පලාතේ වැවුඩවිලිහත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබේලි 3ක්.

සිතියම 2,152. ගම—තාලේගම.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
10592	සාලේ මුකලාන	ආණ්ඩුව	ලොකු කැලේ	10 3 1
10593	අයික්කාගහමුල හේන	එම	පහලොස් අවුරුද්දකින් නොකොටාපු හේන	3 0 35
Z 1083	කුරුකොස්ගහමුල හේන	දොරතුරුගොඩ මුදියන්සේලාගේ රත්හාමි සහ උක්කුමැනිකා	හේන	3 1 33

නියමකරණලද මුදල අක්කරයකට රුපියල් 30යි.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්ලන්තානේදී, විකිනීමේ කොන්දේසි ගැණ වසඹ දිසාවේ ඒජන්තලන්තානේදී දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ඩබ්ලිව්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙවුකාරීස් වමිහ.

No. 1,199, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 15, 1896.

ON Tuesday, December 8, 1896, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Weudawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 439.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent A. R. P.
3114	Nahalla	Dehigahamulapitiya	Crown	Field	0 2 28
3115	Do.	do.	do.	do.	0 3 11
3116	Do.	Godadalupota	do.	do.	3 2 18
3117	Do.	Galagelandehena	do.	Chena	0 2 22

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,199, N.-W. P.

වම 1896 ක්වූ ඔක්තෝබර් මස 15 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරීස්ථානයේ කන්තෝරුවේදීය.

වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තානේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වූ දෙසැම්බර් මස 8 වෙනි දිනවූ අභ්‍යන්තර වාද දවල් 12ට කුරුනෑගල කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ කුරුනෑගල පලාතේ වැවුඩවිලිහත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබේලි 4කරක්.

සිතියම 439. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
3114	නහල්ල	දෙහිගහමුලපිටිය	කුඹුර	0 2 28
3115	එම	එම	එම	0 3 11
3116	එම	ගොඩදඹපහ	එම	3 2 18
3117	එම	ගලගේලන්දේ හේන	හේන	0 2 22

නියමකරණලද මුදල අක්කරයකට රුපියල් 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්ලන්තානේදී, විකිනීමේ කොන්දේසි ගැණ වසඹ දිසාවේ ඒජන්තලන්තානේදී දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ඩබ්ලිව්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙවුකාරීස් වමිහ.

No. 1,200, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 15, 1896.

ON Tuesday, December 8, 1896, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Weudawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 433.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		
				A.	R.	P.
3087	Embalawa	Elakumbura	Field	1	0	6
3088	Do.	Pillewa	Chena	2	0	30
3089	Do.	Pitakotuwa	Field	5	0	17
3090	Do.	Welkoduwa	do.	0	3	2
3091	Do.	Moragahamulawatta	Owita	0	0	24
K 174	Do.	Claimant—Ukku.	Cocoanut garden	0	1	1
		Moragahamulawatta				
3092	Do.	Claimant—Crown.	Garden	0	1	31
		Moragahamulawatta				
3093	Do.	Karawwewaralagewatta	do.	0	2	11

Upset price,—Lots 3087, 3088, 3089, 3090, 3091, 3092, and 3093, at Rs. 10 per acre; and K 174 at Rs. 15 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,200, N.-W. P.

වර්ෂ 1896 න්වැ මස 15 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් ප්‍රකාශ කළ ලේඛන අනුකූලව පවත්වා ගැනීමේ දී.

මෙහි දැක්වෙන ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධික ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1896 න්වැ දෙසැම්බර් මස 8 වෙනි දිනට අහකරුවාද දවල් 12ට කුරුමාලු කවිවරයා විසින් දේශීයව විකුණනු ලබන බවට ප්‍රකාශ කළ බවට දැනගන්න.

මෙහි දැක්වෙන කුරුමාලු පලාතේ වැවුඩවිලි හත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 8ක්

පිහිටීම 433. ගම—ආඹිලව.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නිසන්තා.	අකුම.	මහත.		
				අ.	රු.	ප.
3087	ආඹිලු	ආණ්ඩුව	කුඹුර	1	0	6
3088	පිල්ලුව	එම	හේන	2	0	30
3089	පිටකුඹුර	එම	කුඹුර	5	0	17
3090	වෙල්කොටුව	එම	එම	0	3	2
3091	මොරගහමුල්වත්ත	එම	ඔවුට	0	0	24
K 174	එම	උක්කු	පොල්වත්ත	0	1	1
3092	එම	ආණ්ඩුව	වත්ත	0	1	31
3093	කරවුමුවෙරුලගේ වත්ත	එම	එම	0	2	11

නියමකරනු ලැබූ මුදල 3087, 3088, 3089, 3090, 3091, 3092, සහ 3093 බිම් කැබලිවල අක්කරයකට රුපියල් 10යි. නොමිල K 174 බිම් කැබලිවල අක්කරයකට රුපියල් 15යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේච්ඡර්ජනරාජ්‍යවරයා විසින් දැනගැනීමට කොන්දේසි ගැණ වගබැඳියාවේ ඒජන්තවරයා විසින් දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්දගේ ආඥාවලට,

ඩබ්ල්. ඩී. ටේලර්,
වැවුඩලහ මහසෙනෙවිවරයා විසින්.

No. 1,201, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 15, 1896.

ON Monday, December 21, 1896, at 12 o'clock noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 1,488.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		
				A.	R.	P.
7656	Tawallegedara	Telumbagahamulahena	Chena	2	3	30

Upset price,—Rs. 20 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,201, N.-W. P.

ව්‍යවස්ථාපිත 1896 ක්‍රි.ව. ඔක්තෝබර් මස 15 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටුවේ සභාවේ කන්දෝරුවේදීය.

ව්‍යවස්ථාපිත 1896 ක්‍රි.ව. ඔක්තෝබර් මස 21 වෙනි දින කොළඹ සඳහා දැවල් 120 කුරුමා ගල කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන බෙදෙනවා ඇත.

ව්‍යවස්ථාපිත කුරුමා ගල පලාතේ දඹදෙනිගත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි.

සිතියම 1,488. අයිතියම කිසිවක්.—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහක.
7656	කවල්ලේගෙදර	තෙලවුගහමුල්ලහේන	හේන	අ. රු. ප. 2 3 30

නියමකරණලද මුදල අක්කරයකට රුපියල් 20යි.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේයර්පනරාලුල්ලන්තාන්සේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ කාරණා කුරුමා ගල ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,

ඩබ්ලිව්. ඩී. ටේලර්,
වැඩබලන මහසෙනෙට්ටුවේ මම.

No. 1,202, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 15, 1896.

ON Monday, December 21, 1896, at 12 o'clock noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,029.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.
M 1042	Weragala	Ihalakurundawattehena	Dingiri Banda and Mudiyanse	Jungle	9 2 0
N 1042	Do.	do.	Kiri Banda Arachchi	do.	2 1 32

Upset price,—Rs. 15 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,202. N.-W.P.

ව්‍යවස්ථාපිත 1896 ක්‍රි.ව. ඔක්තෝබර් මස 15 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටුවේ සභාවේ කන්දෝරුවේදීය.

ව්‍යවස්ථාපිත 1896 ක්‍රි.ව. ඔක්තෝබර් මස 21 වෙනි දින කොළඹ සඳහා දැවල් 120 කුරුමා ගල කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන බෙදෙනවා ඇත.

ව්‍යවස්ථාපිත කුරුමා ගල පලාතේ දඹදෙනිගත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි.

සිතියම 2,029. ගම—වේරගල.

නො.	ඉඩමේ නම.	අයිතියම කිසිවක්.	අන්දම.	මහක.
M 1042	ඉහලකුරුමුවත්තේ හේන	සිත්තිරිබන්ධා සහ මුදියන්සේ	කැලාව	අ. රු. ප. 9 2 0
N 1042	එම	කිරිබන්ධා ආරච්චි	එම	2 1 32

නියමකරණලද මුදල අක්කරයකට රුපියල් 15යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්පනරාලුල්ලන්තාන්සේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ කාරණා කුරුමා ගල ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,

ඩබ්ලිව්. ඩී. ටේලර්,
වැඩබලන මහසෙනෙට්ටුවේ මම.

No. 1,203 N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 16, 1896.

ON Thursday, December 17, 1896, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Name of Land.	Preliminary plan 2,161.		Description.	Extent.	
			Name of Claimant.			A.	R. P.
10611	Irabadagama	Pamburugahakumbura-pillewa	Telenis Fernando and others		Owita	1	1 0
10612	Do.	Kahatagahakele	do.		Jungle	1	0 31
J 1085	Do.	Kahatagahawatta	Philippu Appu, Neris, and others		Garden	2	1 33
K 1085	Do.	do.	do.		Garden and jungle	0	1 32
L 1085	Do.	Nugagahawatta	Sidoris and others		Garden	8	1 7
M 1085	Do.	do.	do.		Garden and jungle	6	3 25
N 1085	Do.	do.	do.		Garden	2	0 29
O 1085	Do.	do.	do.		do.	0	3 0

Upset price,—Lot 10611, Rs. 10 per acre ; lots 10612 and M 1085, Rs. 25 per acre ; lot J 1085, Rs. 100 per acre ; lot K 1085, Rs. 30 per acre ; lots L 1085 and O 1085, Rs. 75 per acre ; and lot N 1085, Rs. 150 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,203, N.-W. P.

වම් 1896 ක්වූ ඔක්තෝබර් මස 16 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්ථානයේදී කන්තෝරුවේදීය.

වසඹ දිසාවේ ආණ්ඩුවේ ඵ්ජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1896 ක්වූ දෙසැම්බර් මස 17 වෙනි දිනවූ බ්‍රහස්පතින්දා දවල් 12ට කුරු කැහලු කවිවේරියේදී වෙන්දේසිකර ඵ්ආණ්ඩුව නොගොස් බේරීමකට පැමිණෙනව යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ කුරුකැහලු පලාතේ කවුගම්පල හත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 8ක්

නො.	ඉඩමේ නම.	පිහිටීම 2,161. ගම—දුරබඩගම.		අන්දම.	මහත.
		අයිතිකම් කියන්නා.			
10611	පමුරුගහ කුණුරේ පිල්ලුව	තෙලේනිස්ප්‍රනාන්දු සහ තව අය	බිවට	1	1 0
10612	කහටගහ කැලේ	ඵම	කැලේ	1	0 31
J 1085	කහටගහවත්ත	පිලිප්පුඅස්සු තේරිස් සහ තව අය	වත්ත	2	1 33
K 1085	ඵම	ඵම	වත්ත සහ කැලේ	0	1 32
L 1085	හුගහවත්ත	සිද්දේරිස් සහ තව අය	වත්ත	8	1 7
M 1085	ඵම	ඵම	වත්ත සහ කැලේ	6	3 25
N 1085	ඵම	ඵම	වත්ත	2	0 29
O 1085	ඵම	ඵම	ඵම	0	3 0

නියමකරනලද මුදල—10611 බිම්කැබලිලේ අක්කරයකට රුපියල් 10යි. 10612 සහ M 1085 බිම්කැබලිලේ අක්කරයකට රුපියල් 25යි. J 1085 බිම්කැබලිලේ අක්කරයකට රුපියල් 100යි. K 1085 බිම්කැබලිලේ අක්කරයකට රුපියල් 30යි. L 1085 සහ O 1085 බිම්කැබලිලේ අක්කරයකට රුපියල් 75යි, N 1085 බිම්කැබලිලේ අක්කරයකට රුපියල් 150යි.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර් ජනරාල්වන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වසඹ දිසාවේ ඵ්ජන්තලන්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ඩබ්ලිවු. ටී. ටෙලර්,
වැඩබලන මහසෙනෙවුකාරිස් වම්හ.

No. 1,204, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 18, 1896.

ON Monday, December 7, 1896, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Weudawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Preliminary plan 2,165.		Extent.	
		Name of Land.	Description.	A.	R. P.
10625	Halpankotuwa	Bebilehena	Chena	2	0 8

Upset price,—Rs. 12.50 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,204, N.-W. P.

වර්ෂ 1896 ක්වූ ඔක්තෝබර් මස 18 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස්ථානයන්සේසේ කන්තෝරුවේදීය.

වසඹදිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තානසේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ දෙසැම්බර් මස 7 වෙනි දින වූ සඳුදා දවල් 12ට කුරු කැගල කව්වේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසඹදිසාවේ කුරුකැගල පලාතේ වැවුඩවිලි ගත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලිලක්.

සිතියම 2,165. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.
10625	හාල්පන්කොටුව	බැබිලේ හේන	හේන	අ. රු. ප. 2 0 8

නියමකරණලද මුදල අක්කරයකට රුපියල් 12.50යි.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරාලිලන්තානසේසේසේද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වසඹදිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තානසේසේසේද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඩබ්ලිව්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙකාරීස් වම්හ.

No. 1,205, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 18, 1896.

ON Monday, December 7, 1896, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Tiragandahe korale of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,151.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
2151	Ratgalla	Gallindamulla	Crown	Chena	0 0 7

Upset price,—Rs. 50 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,205, N.-W. P.

වර්ෂ 1896 ක්වූ ඔක්තෝබර් මස 18 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස්ථානයන්සේසේ කන්තෝරුවේදීය.

වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තානසේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ දෙසැම්බර් මස 7 වෙනි දින වූ සඳුදා දවල් 12ට කුරුණෑගල කව්වේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ කුරුණෑගල පලාතේ තීරගන්දසේකෝරලේ පිහිටා තිබෙන බිම්කැබලිලක්.

සිතියම 2,151.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම	මහත.
2151	රත්ගල්ල	ගල්ලිදමුල්ල.	ආණ්ඩුව.	හේන	අ. රු. ප. 0 0 7

නියමකරන මුදල අක්කරයකට රුපියල් 50යි.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරාලිලන්තානසේසේසේද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වසඹදිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තානසේසේසේද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඩබ්ලිව්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙකාරීස් වම්හ.

No. 1,206, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 18, 1896.

ON Thursday, December 17, 1896, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,008.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
9989	Hattiniya	Hatdeniya mukalana	Crown	Forest	5 3 21
9990	Do.	Hatdeniya mukalana deniya	do.	Land fit for paddy	0 1 0

Upset price,—Lot 9989, Rs. 30 per acre ; and lot 9990, Rs. 15 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,206, N.-W. P.

වම 1896 ක්වූ ඔක්තෝබර් මස 18 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස්ථානයේදී කන්දෝරුවේදීය.

වසම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වූ දෙසැම්බර් මස 17 වෙනි දිනවූ බ්‍රහස්පතින්දා දවල් 12ට කුරුණෑගල කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසම දිසාවේ කුරුණෑගල පලාතේ කටුගම්පලහත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි දෙකකි.

පිහිටීම 2,008. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
9989	හත්තීනිය	හත්දෙනිය මුකලාන	මුකලාන	5 3 21
9990	එම	හත්දෙනිය මුකලාන දෙනිය	කුඹුරු බිම	0 1 0

නියමකරනලද මුදල—9989 බිම්කැබලිලට අක්කරයකට රුපියල් 30යි, 9990 බිම්කැබලිලට අක්කරයකට රුපියල් 15යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්ස්ථානයේදී, විකිනීමේ කොන්දේසි ගැන කාරණා වසම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයා විසින් දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,

ඩබ්ලිව්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙකාරීස්ථානයේ.

No. 1,207, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 18, 1896.

ON Thursday, December 17, 1896, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 835. Village—Talammehera.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
C 355	Nikapotawatta	Menuhamy Vedarala	Cocoonut garden 15 years old	1 2 16
D 355	Do.	Abehamy	do.	0 3 7
E 355	Do.	Sardiel Appu and others	do.	2 3 17

Upset price,—Rs. 100 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,207, N.-W. P.

වම 1896 ක්වූ ඔක්තෝබර් මස 18 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස්ථානයේදී කන්දෝරුවේදීය.

වසම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වූ දෙසැම්බර් මස 17 වෙනි දිනවූ බ්‍රහස්පතින්දා දවල් 12ට කුරුණෑගල කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් බේරීමකට පැමිණෙනට යෙදෙනවා ඇත.

වයඹ දිසාවේ කුරුනෑගල පළාතේ කටුගම්පල හත්පත්තුව කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි තුනක්.

සිතියම 835. ගම—නලම්මැහැර.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත.
				අ. රු. ප.
C 355	නිකපොත වත්ත	මේනුනාම වෙදරල	වයස අවුරුදු 15ක් ඇති පොල්ගස් නිම්බ	1 2 16
D 355	එම	අබේනාම	එම	0 3 7
E 355	එම	සර්දියෙල්අප්පු සහ තවඅහ	එම	2 3 17

නියමකරණ මුදල අක්කරයකට රුපියල් 100යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජනරාල් උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා කුරුනෑගල ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුහර ආණ්ඩුකාර උතුමානත්වගන්සේගේ ආඥාවලෙස,
ඩබ්ල්යු. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙකාරීස් වමිහ.

No. 1,208, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 18, 1896.

ON Thursday, December 17, 1896, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 1,992. Village—Dalupatmulla.

Lot.	Name of Land.	Name of Claimant.	Description	Extent. A. R. P.
9929	Hapunaidamullamukalana	Crown	Forest	0 0 36
9930	Do.	do.	do.	10 2 13
S 986	Bamhadawakawatta	Muna Kaina Neina Sannella	Young cocoanut garden about 3 years old	0 1 6

Village—Horawadunna.

T 986	Hapunaidamullamukalana	Muna Kaina Neina Sannella	Forest	0 2 34
-------	------------------------	---------------------------	--------	--------

Upset price,—Lots 9929, 9930, and T 986, Rs. 20 per acre; and lot S 986, Rs. 100 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,208, N.-W. P.

වර්ෂ 1896 ක්වූ මක්කෝබර් මස 18 වෙනි දින කොළඹ මහසෙනෙකාරීස් උන්නාන්සේගේ කන්තෝරුවේදීය.

වයඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ දෙසැම්බර් මස 17 වෙනි දින වූ මුහස්සනින්ද දවල් 12ට කුරුනෑගල කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට නොහොත් බේරීමකට පැමිණෙන්නට සෙදෙනවා ඇත.

වයඹ දිසාවේ කුරුනෑගල පළාතේ කටුගම්පල හත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි හතරක්.

සිතියම 1,992. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.
				අ. රු. ප.
9929	දළුපත් මුල්ල	හපුනසිදු මුල්ල මුකලාන	මුකලාන	0 0 36
9930	එම	එම	එම	10 2 13
S 986	එම	අයිතිකම කියන්නා—මුනා. කයිනා. නෙයිනා. සමුල්ල. බම්බාදවත වත්ත	තුන් අවුරුදු පොල් හිටවා තිබෙන වත්ත	0 1 6
T 986	හොරවුත්ත	හපුනසිදු මුල්ල මුකලාන	මුකලාන	0 2 34

නියමකරනලද මුදල—9929, 9930 සහ T 986 බිම්කැබලිවලට අක්කරයකට රුපියල් 20යි.

S 986 බිම්කැබලිවලට අක්කරයකට රුපියල් 100යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජනරාල් උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වයඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුහර ආණ්ඩුකාර උතුමානත්වගන්සේගේ ආඥාවලෙස,
ඩබ්ල්යු. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙකාරීස් වමිහ.

No. 1,209, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 22, 1896.

ON Monday, December 7, 1896, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Weudawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,163.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
P 1085	Tiragama	Dangahamulahena	Kalu Naide and Mohotti Appu	Chena one year old	2	2 6
Q 1085	Do.	Karawagahamulahena	Mohotti Appu	do.	1	3 7
R 1085	Do.	do.	do.	Chena more than 12 years old	1	0 13
S 1085	Do.	Moragollahena	Sendiriya	do.	1	1 30
T 1085	Do.	Moragollakele	Mr. R. S. Pieris	do.	12	1 0

Upset price,—Rs. 25 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,209, N.-W. P.

වම 1896 ක්වූ ඔක්තෝබර් මස 22 වෙනි දින කොළඹ

මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදීය.

පසලොස්වක ආශ්වාස වර්ෂයේදී ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආශ්වාස සන්තක ඉඩම් ආශ්වාස වර්ෂයේදී විකුණීමට වම 1896 ක්වූ දෙසැම්බර් මස 7 වෙනි දිනට සහ දළ 12ට කුරුනෑගල කම් මේරියේදී වෙන්දේසිකර විකුණීමට යොදනවා ඇත.

වසලොස්වක කුරුනෑගල පලාතේ වැට්ටිලිකන්තුවේ පිහිටා තිබෙන බිම් කැබලි.

පිහිටම 2,163. ගම—කිරගම.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහත.	
				අ.	රු. ප.
P 1085	දංගහමුල හේන	කඵනයිදෙ සහ මොහොවිච්චි අජ්ජ	අවුරුද්දකින් නොකොටාපු හේන	2	2 6
Q 1085	කරවුනහමුල හේන	මොහොවිච්චිඅජ්ජ	එම	1	3 7
R 1085	එම	එම	දෙලොස් අවුරුද්දකට වැඩි කාලයකින් නොකොටාපු හේන	1	0 13
S 1085	මොරගොල්ල හේන	සෙන්දිරියා	එම	1	1 30
T 1085	මොරගොල්ලකැලේ	ආර්. ඇස්. පිරිස්වරුන්ගේ	එම	12	1 0

කිසිකාරණයක් මුදල අක්කරයකට රුපියල් 25.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන්තවරයාගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වසලොස්වක ආශ්වාස වර්ෂයේදී ඒජන්තවරයාගේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආශ්වාසකාර උතුමානන්වහසේගේ ආඥාවලෙස,

ඩබ්ලිව්. පී. චෙලර්,
වැට්ටිලික නිකායාධිපති වරයා.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 241, P. OF U.

Colonial Secretary's Office,
Colombo, October 14, 1896.

ON Tuesday, November 24, 1896, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 643.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
2282	Yapamme, in Pattipola korale of Yatikinda	Mr. J. H. B. Cockburn	Tea 4 years old. Encroachment by owner of title plan 134,677	0	0 39
2283	Do.	do.	Patana with a few trees	42	2 30
2284	Do.	do.	do.	122	1 0

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.
		Preliminary plan 671.		
2364	Weliwatta, in Bogoda korale of Yatikinda	Mr. G. H. Taylor	Patana land	54 2 24
2367	Do.	do.	do.	21 0 20

Upset price of lot 2282, Rs. 50 per acre ; all other lots, Rs. 20 per acre.

Further information respecting these lots may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 241, P. OF U.

ව්‍යවස්ථාපිත 1896 ක්‍රි.ව. මහානගරාධිපති මහ 14 වෙනි දින කොළඹ මහාසෛක්‍යාරීස්ට්‍රාන්සාන්සේගේ කටයුතුකරුවෙහි.

ඉහත දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට ව්‍යවස්ථාපිත 1896 ක්‍රි.ව. නොවැම්බර් මස 24 වෙනි දිනට අගතරුවාදා දවල් 10 බදු මතට වෙරළේදී වෙන්දේසිකර විකුණන බව දෙපාර්තමේන්තුවට දැනුණු බවට.

ඉහත දිසාවේ බදු මතට පලාගේ සවිකිඳ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 643. අතින්කම නිසන්තා—රජසත්කම.

නං.	මම.	ඉල්ලුම්කාරයාගේ නම.	අන්දම.	මහත. අ. ර. ප.
2282	සපමම	ජේ. එච්. කෝබන් මහත්මයා	හතර අවුරුද්දක් වසසැකි ගේ. නොමමර 134,677 ගේ පිඹුරු කඩදැසියේ ඉඩම් කට්ටිය අයිතිකාර ගේ විසින් අල්ලා සිටිති	0 0 39
අත්කරයන් රුපියල් 50 සිට විකුණනු ලැබේ.				
2283	සපමම	ජේ. එච්. කෝබන් මහත්මයා	ගස් සවල්පයක් ඇති පහත	42 2 30
2284	එම	එම	එම	122 1 0
සිතියම 671.				
2364	බෝගොඩකෝරලේ වැලිවත්ත	ජේ. එච්. වෙලර් මහත්මයා	පහත	54 2 24
2367	එම	එම	එම	21 0 20

අත්කරයන් රුපියල් විස්සේ සිට විකුණනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තකරුන්ගේද, විකුණුම් ගැණ තොරතුරු ඉවත දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේද දැනගත යුතුයි.

හරහර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලට,
ඩබ්ලිව්. ඩී. වෙලර්,
වැඩබලන මහාසෛක්‍යාරීස් වම්හ.

No. 242, P. OF U.

Colonial Secretary's Office,
Colombo, October 17, 1896.

ON Tuesday, December 8, 1896, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Yatikinda Division of the Badulla District of the Province of Uva.
Preliminary plan 655.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
2334	Gawussa	Mr. V. Vicarasso	Crown	Patana	20 2 6
			Preliminary plan 656.		
2335	Nawela	Mr. R. A. Hope	Crown	Patana	13 2 28

Upset price,—Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 242, P. OF U.

වර්ෂ 1896 ක්වූ ඔක්තෝබර් මස 17 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීන්ගේ කටයුතු කෙරෙහි දේශ.

ඉදිකිරීමේ ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ දෙසැම්බර් මස 8 වෙනි දින වූ අගහරුවාදා දවල් 12 බදුම් කමිටියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

ඉදිකිරීමේ බදුම් පලාතේ යම්කිසි කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි.

සිතියම 655. අයිතිකම් කියව්වා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.
				අ. රු. ප.
2334	ගෝඨස්සනාවෙල	ඩී. විකරසෝ මහත්මයා	පහත	20 2 6
		සිතියම 656.		
2335	එම	ආර්. ඒ. ගෝම මහත්මයා	එම	13 2 28

අක්කරයක් රුපියල් 20 සිට විකුණනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර් ජනරාල්වරයාගෙන්ද, විකුණුම් ගැණ තොරතුරු ඉදිකිරීමේ ආණ්ඩුවේ ඒජන්තවරයාගෙන්ද දැනගත යුතුය.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්යු. ඩී. චේලර්,
වැඩබලන මහසෙනෙකාරීන් වහන්සේ.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a quarry and for building a set of cooly lines, to wit :—

Preliminary plan 4,670. Village—Kengalla.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
P 797	Beruwadeniyawatta	Garden	Beruwadeniya Kirihami	0	1	5
Q 797	Kolongahawatta	do.	S. P. L. Tenappa Chetti	0	0	5
R 797	Do.	Rock	do.	0	0	13

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on November 6, 1896, at 2 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
October 10, 1896.

ALLANSON BAILEY,
Government Agent.

වර්ෂ 1876 ක්වූ අවුරුද්දේ නොම්මර 31 වූ ආඥාවලෙසට අනුව වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒනම් :—ගල්වලකට සහ කුලීකාරයින්ට ලැයිම් සැදීමටත් මෙහි පහත සඳහන්වන ඉඩම් ලබා ගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වර්ෂ 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලෙස" ගවේනි කාණ්ඩයේ කර තිබෙන පංචාර්ථවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වහන්සේගෙන් නිසිආකාරයට අණලැබී තිබේ, ඒ ඉඩම් නම් :—

සිතියම 4,670. ගම—කෙන්ගල්ල.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියව්වා.	මහත.
				අ. රු. ප.
P 797	බෙරුවාදෙනියේ වත්ත	වත්ත	බෙරුවාදෙනියේ කිරිහාමි	0 1 5
Q 797	කොලොන්ගහවත්ත	එම	ඇස්. පී. ඇල්. තෙනප්පාචෙට්ටි	0 0 5
R 797	එම	ගල්පවිතය	එම	0 0 13

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා ගවේනි වගන්තියේ ඕනෑකර තිබෙන ආර්ථයට මෙයින් දැනුම්දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තා වූ සෑම දෙනෙකුට තමන්ගේ නොහොත් තමන් වෙනුවට ක්‍රියාකරණය වූ වර්ෂ 1896 ක්වූ නොවැම්බර් මස 6 වෙනි දින පස්වරු 2 කට මහනුවර කවිචේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටිනට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තා වූ තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටිනට ඕනෑව මෙයින් දැනගත යුතුය.

වර්ෂ 1896 ක්වූ ඔක්තෝබර් මස 10 වෙනි දින මහනුවර කවිචේරියේදී.

ඇලන්සන් චේලර්,
ආණ්ඩුවේ ඒජන්ත වහන්සේ.

1876 ம் (நடு)-தது 3 ம் இலககச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் சுல்பாருக்கும் கூலி லயினுக்கும் எனனும் பகிரங்கதேவைககு வேண்டியதான பின்னாச் சொல்லப்படும் காணிகளை, அஃதாவது :—

குண்டு.	காணியினது பெயர்.	வகை.	கொண்டுவகை.	விசாலம்.
P 797	பெருவாதெனியேவத்த	தோட்டம்	பெருவாதெனியே கிங்காமி	0 1 5
Q 797	கொலொன்ககாவத்த	ஓடி	எஸ். பி. எல். தேனப்பா	0 0 5
R 797	ஓடி	கல்லு	ஓடி	0 0 13

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (நடு)-ததுக காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மற்றாலோசனைச் சபையினது ஆலோசனையுடனே தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புகொள்ள அரசாட்சியாள் எண்ணியக்கிரா எனபதை 7 ம் பிரிவின்படி வேண்டியபிரகாரம் நான இதைக்கொண்டு பிரகீர்த்தமாய் விளம்பாஞ்செய்கிறேன்.

மேற்கூறியதே காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சல்லநம் தாமாக அல்லது அவரவருடைய காரிய காரர் மூலமாய் 1896 ம் (நடு) கார்த்திகைமாதம் 6 ந்தேதியிலன்று 2 மணிககு கண்டி, கச்சேரியிலுள்ள என்ருண்பாக வெளிப்படாத தத்தமக்கு அக்காணிகளினுள்ள உடந்தைகளினது தன்மைமையயும் அவ்வடந்தைகளுக்காய்த தாம சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிட திற்கேட்டுக்கொள்ளப்படுகின்றது.

கண்டி கச்சேரி, எலென்சன் பேலி,
1896 ம் (நடு) ஐப்பசிமீ 10 ந் வ. அரசாட்சி ஏசண்டு.

Amended Notice.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a general cemetery, to wit :—

Preliminary plan 608. Village—Rakwana, in the Medapattu of Atakalan korale in the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
V 76	Yakdigalahenawatta	Tea about 8 years old	Nawatihami, Gan-arachehi	0 0 39
W 76	Do.	Chena 8 years old	do.	4 3 22

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Rakwana on November 10, 1896, at 1 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Ratnapura Kacheheri, H. L. MOYSEY,
October 10, 1896. Acting Government Agent.

வெளிக் காரணிகளே டீயிவிடுகி.

2) 1876 ம் (நடு) தது 3 ம் இலககச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் சுல்பாருக்கும் கூலி லயினுக்கும் எனனும் பகிரங்கதேவைககு வேண்டியதான பின்னாச் சொல்லப்படும் காணிகளை, அஃதாவது :—
"வகை 1876 ம் (நடு) தது 3 ம் இலககச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் சுல்பாருக்கும் கூலி லயினுக்கும் எனனும் பகிரங்கதேவைககு வேண்டியதான பின்னாச் சொல்லப்படும் காணிகளை, அஃதாவது :—
கார்த்திகைமாதம் 6 ந்தேதியிலன்று 2 மணிககு கண்டி, கச்சேரியிலுள்ள என்ருண்பாக வெளிப்படாத தத்தமக்கு அக்காணிகளினுள்ள உடந்தைகளினது தன்மைமையயும் அவ்வடந்தைகளுக்காய்த தாம சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிட திற்கேட்டுக்கொள்ளப்படுகின்றது.

கோ.	வகை.	காணியினது பெயர்.	வகை.	கொண்டுவகை.	விசாலம்.
V 76	வகை	பெருவாதெனியேவத்த	தோட்டம்	பெருவாதெனியே கிங்காமி	0 0 39
W 76	ஓடி	கொலொன்ககாவத்த	ஓடி	எஸ். பி. எல். தேனப்பா	4 3 22

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (நடு)-ததுக காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மற்றாலோசனைச் சபையினது ஆலோசனையுடனே தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புகொள்ள அரசாட்சியாள் எண்ணியக்கிரா எனபதை 7 ம் பிரிவின்படி வேண்டியபிரகாரம் நான இதைக்கொண்டு பிரகீர்த்தமாய் விளம்பாஞ்செய்கிறேன்.

மேற்கூறியதே காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சல்லநம் தாமாக அல்லது அவரவருடைய காரிய காரர் மூலமாய் 1896 ம் (நடு) கார்த்திகைமாதம் 6 ந்தேதியிலன்று 2 மணிககு கண்டி, கச்சேரியிலுள்ள என்ருண்பாக வெளிப்படாத தத்தமக்கு அக்காணிகளினுள்ள உடந்தைகளினது தன்மைமையயும் அவ்வடந்தைகளுக்காய்த தாம சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிட திற்கேட்டுக்கொள்ளப்படுகின்றது.

கண்டி கச்சேரி, எலென்சன் பேலி,
1896 ம் (நடு) ஐப்பசிமீ 10 ந் வ. அரசாட்சி ஏசண்டு.

திருத்தப்பட்ட அறிவித்தல்.

1876 ம் (நடு)-தது 3 ம் இலககச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் ஒரு பொதுச் சரிகாட்டுக்கு என்னும் பகிரங்கதேவைககு வேண்டியதான பின்னாச் சொல்லப்படும் காணிகளை, அஃதாவது :—

குண்டு.	காணியினது பெயர்.	வகை.	கொண்டுவகை.	விசாலம்.
V 76	யக்திகமஹெனவத்த	8 வருடம்போன தேயி	உரித்தாளியின் பெயர்.	ஏ. ஞா. பெ.
W 76	ஓடி	8 வருடமசெறை சேனை	கோறளையில் மதபத் துறை இறக்கவாளை.	0 0 39
			நவதிகாமி கண ஆறச்சி	4 3 22

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (நடு)-ததுக காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மற்றாலோசனைச் சபையினது ஆலோசனையுடனே தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புகொள்ள அரசாட்சியாள் எண்ணியக்கிரா எனபதை 7 ம் பிரிவின்படி வேண்டியபிரகாரம் நான இதைக்கொண்டு பிரகீர்த்தமாய் விளம்பாஞ்செய்கிறேன்.

பின்புலவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டியபிரகாரம் நான் இதுனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்சொந்த காரணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர மூலமாய் 1896 ம் வருஷம் கார்த்திகைமாசம் 10 ன் தேதியிலன்று 1 மணிக்கு இறகவானையில் எனமுன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வடந்தைகளுக்கு காய்த தாம சாதிக்கும் உரித்துகளின தொகையையும் விவரங்கையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

இடாடடினபுரி கச்சேரி,
1896 ம் ஆண்டு ஒக்டோபர் 10 ன் உ.

எச். எல். மொயிசி,
அரசாட்சி ஏசண்டின வேலைபார்ப்பவர்.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a quarry, to wit:—

Preliminary plan 712. Village—Kamanakaduwa.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
				A. R. P.
Z 76½	Kottamalliawatta	New clearing and patana	Owner of title plan 59,730	0 3 33

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Badulla on November 16, 1896, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Badulla Kacheheri,
October 14, 1896.

F. BOWES,
for C. A. MURRAY,
Government Agent.

உத்தரவிடப்பட்டிருக்கின்ற கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டியபிரகாரம் நான் இதுனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

சிடிகல் 712. கல்—கத்திவாங்கலி.

கல்.	பெயர்.	வகை.	உரிக்கவர்.	அளவு.
Z 76½	கொவைலிபுத்த	புதிய நிலம்	செ. என். பி. பி.	0 3 33

பெயர்ந்திருக்கின்ற கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டியபிரகாரம் நான் இதுனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்சொந்த காரணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர மூலமாய் 1896 ம் வருஷம் கார்த்திகைமாசம் 16 ன் தேதியிலன்று பகல் 1 மணிக்கு வதவள்க் கச்சேரியில் என முன்பாக வெளிப்பட்டும் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வடந்தைகளுக்கு காய்த தாம சாதிக்கும் உரித்துகளின தொகையையும் விவரங்கையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

வதவள்க் கச்சேரி,
1896 ம் ஆண்டு ஒக்டோபர் 14 ன் உ.

சீ. ஏ. மறேக்காக,
எய். டப்பிள்யூ. பவுல்,
அரசாட்சி ஏசண்டு.

REVENUE NOTICES.

NOTICE is hereby given that on Wednesday, October 23, 1896, the Government Agent for the Western Province will put up for sale by public auction, at the Colombo Kachcheri, at 1 P.M., the under-mentioned Toll Rents of the Western Province from January 1 to December 31, 1897.

The purchaser will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash, and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

Negombo District.

- 1. Toll on the road from Selathandiya to Alutapola near the 5th milepost.
2. Toll on the road from Ja-ela to Minuwangoda at the Kotugoda bridge.

Government Agent's Office, Colombo, October 20, 1896.

A. R. DAWSON, Government Agent.

වෛ 1897 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන බස්නාහිර දිසාවේ පාලම් රේන්ද වෛ 1896 ක්වූ ඔක්තෝබර් මස 28 වෙනි බදාදා දවල් 1 කේ කතිසමට කොළඹ කවිචේරියේදී බස්නාහිර දිසාවේ ඒජන්ත උත්තාන්සේ විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනන බව මෙයින් දන්වනුය.

ගැනුම්කරුයා විසින් ගත් මුදලෙන් දහසෙන් කොටසක් සල්ලිවලින් විකිනීම දවසේදී මෙහි තබන්නට ඕනෑය. එම ඉල්ලීම උතුමානත්වයන්සේ විසින් භාරගන්නට යෙදුනිනම් ඔහුගේ ඉල්ලීම උතුමානත්වයන්සේ විසින් ඒත්තුගත් බව දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගණනෙන් දෙකෙන් පංගුවකට වරිනා ඇත ඒත්තුගත් මුද්‍රා ඔප්පුවලින් හෝ තුණෙන් පංගුවකට වරිනා ඇත මුදලෙන් හෝ නිබා සම්පූර්ණකරන්නට ඕනෑය.

ඇත පිණිස නිබතලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උත්තාන්සේට ගෙවියයුතු ගාස්තු වද, ඇතඔප්පු සෑදීමටද, ඒවා සෝදිසිකර සම්පූර්ණකරීමටද, ඉඩම් තක්සේරුකිරීමට සහ ඇත ඔප්පු රෙජිස්තර් කෙරීමට ගෙවිය යුතු ගාස්තුත් ඔහු විසින් ගෙවන්නට ඕනෑය.

ඇත වෙනුවෙන් නිබතලද ඉඩම්වල ඔප්පු ඒවා මීට ප්‍රථම ඇපේකට නොහොත් උකසකට යටත්නැති බවට ඉඩම් ලියාපදිංචිකරණ රෙජිස්ට්‍රාර්තුණෙන් සහතිකපත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑකරණ විෂයට ඇත තබන අත විසින් දැරිය යුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන් ඉල්ලීමකළ විට දැනගන්නට පුළුවන.

මිහච්චි දිසිත්‍රික්කුවේ.

- 1. සෙල්ලන්ත ගන්දියේ සිට අඵතාපලට යන පාරේ හැකැක්ම 5 ශේ කහුවලග රේන්දයද.
2. ජෑලේ සිට මිනිවන්තොඩව යන පාරේ කොටුගොඩ පාලම් රේන්දයද.

වෛ 1896 ක්වූ ඔක්තෝබර් මස 20 වෙනි දින කොළඹ කවිචේරියේදීය.

ඒ. ආර්. ඩෝසන්, ආණ්ඩුවේ ඒජන්තතුන.

NOTICE is hereby given that on Wednesday, October 23, 1896, at 2 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Central Province from November 1 to December 31, 1896, the original purchasers of which may have failed on or before that date to pay the instalments for the month of September, 1896.

The purchasers at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Description of Rents.

- 1. Gampola bridge.
2. Madawala road.
3. Pussellawa road.
4. Bawwagama bridge.
5. Gōdennawa road.
6. Dambulla and Galewela road.
7. Kalūdaēla-P'erabāhutenna road toll.
8. Ampitiya and Gurudeniya road tolls.
9. Rikillagaskada road.

- 10. Peradeniya bridge and Iriyagama road.
11. Katugastota bridge.
12. Ilukmodara and Kundasale ferries.
13. Halloluwa ferry.

Kandy Kachcheri, ALLANSON BAILEY, Government Agent. October 15, 1896.

මෙහි පහත සඳහන්වන මධ්‍යම දිසාවේ කොටුපල් පාලම් රේන්දවලට, වෛ 1896 ක්වූ සැප්තැම්බර් මාසේට වාරගනනේ ගෙවියයුතු මුදල් 1896 ක්වූ ඔක්තෝබර් මස 28 වෙනි දිනදී නොහොත් ඊට මත් කෙත්, ප්‍රථම ගැණුම්කාරයෝ විසින් ගෙවන්නට නොහේ දුගේ විනම්, නැවත විකිනීමෙන් වෙන්ව යෙදෙන්නාවූ සම් අලාභයකට ඔවුන් වගකීමට යටත්කර, වෛ 1896 ක්වූ නොවැම්බර් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ඒවායේ රේන්ද ඉහසකි ඔක්තෝබර් මස 28 වෙනි මුද්‍රා පස්වරු 2 ව මහනුවර කවිචේරියේදී නැවත විකුනන්නට යෙදෙන වග මෙයින් දැනුම්දෙමි.

නැවත විකිනීමේදී ඉල්ලාගන්නා අයවරුන් විසින් එසේ ඉල්ලාගන්නාලද්ද යනනෙන් අගයෙන් එකක් විකුණනු දවසේදී මුදලෙන් බැඳුණවට මිනැය.

වැඩිදුර කොන්දේසි විකුණන දවසේදී කියවා තේරුම් කර දෙනු ලැබේ.

විකිනීමට තිබෙන රේන්ද නම් :

1. ගම්පොල.
2. මඩවල.
3. පුස්සාලියාව.
4. බව්වාගම.
5. ගොන්දෙන්නාව.
6. දඹුල්ල සහ ගලේවල.
7. කඵදදැල්ල, පෙරබහුකැත්ත.
8. අම්පිටිය සහ ගුරුදෙනිය.
9. රිකිල්ලකස්කඩ.
10. දේරදෙනිය සහ ඊරියගම.
11. කටුගස්කොට.
12. ඉඵක්මෝදර සහ කුන්බසාල.
13. ගල්මඩව.

ඇලන්සන් බේල්,
ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යායෝජය.

වර්ෂ 1896 ක්වූ බක්කෝබර් මස
15 වෙනි දින මහනුවරදිය.

ON Monday, November 16, 1896, at 1 P.M., the Assistant Government Agent of Trincomalee will put up for sale, at the Trincomalee Kachcheri, the privilege of fishing for Pearl Oysters in the Tampalakamam lake and Mutur river for a period of three years commencing from January 1, 1897, to December 31, 1899.

Batticaloa Kachcheri,
October 10, 1896.

F. C. FISHER,
Government Agent.

NOTICE is hereby given, in terms of the 4th section of Ordinance No. 2 of 1893, that licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board of Health and Improvement, Batticaloa, will be one in number for the year commencing January 1, 1897, and ending December 31, 1897, both days inclusive.

The said license will be put up for sale by public auction at the Government Agent's Office, Batticaloa, at noon on Thursday, November 5, 1896, and will be issued in accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions, viz. :-

1. That the place licensed shall not be opened to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
3. That the place licensed be always kept clean.
4. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name, the number of the shop, and the words "Licensed to sell opium by retail" painted on it.
5. That no opium be sold to any woman or any child under the age of fifteen years, or to any intoxicated person.
6. That no opium be consumed on the premises, whether by swallowing, chewing, or smoking, or in any other manner whatsoever.
7. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license either as agent or servant of the licensee, unless the name of such agent or servant be first registered in the Local Board Office.
8. No wholesale license will be issued to any but to the retail dealer.

Local Board Office,
Batticaloa, October 10, 1896.

W. A. G. HOOD,
for Chairman.

NOTICE is hereby given, in terms of the 4th section of Ordinance No. 2 of 1893, that licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board of Health and Improvement, Kurunegala, will be three in number for the year commencing January 1, 1897, and ending December 31, 1897, both days inclusive.

The said licenses will be sold by public auction at the Kurunegala Kachcheri on Wednesday, October 28, 1896.

Conditions of sale.

1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.
3. That the place licensed be always kept clean.
4. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words "Licensed to sell Opium by retail."
5. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Local Board, Kurunegala, with the sanction of the Chairman.
6. That no opium be consumed on the premises whether by swallowing, chewing, smoking, or in any other manner whatsoever.
7. The purchaser of each retail license must take out a wholesale license, and no wholesale licenses will be issued to any but retail dealers.

Kurunegala, October 7, 1896.

H. WACE,
Chairman.

IN accordance with the requirements of section 4 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the licenses for sale by retail of opium and bhang within the limits of the Local Board of the town of Puttalam for the year commencing January 1, 1897, will be one in number.

The said license will be put up for sale by public auction at the Puttalam Kachcheri on Tuesday, December 1, 1896, at 3 o'clock P.M., at the upset price of Rs. 700.

Conditions of Sale.

1. That the place licensed shall not be opened to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
3. That the place be always kept clean.
4. That no opium be sold to any woman or to any child under the age of 15 years, or to any intoxicated person.
5. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name and the words "Licensed to sell Opium by retail."
6. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agent or servant of the licensee, unless the name of such agent or servant be first registered in the Local Board office.
7. That the whole of the purchase amount be paid forthwith on the highest bidder being declared the purchaser.

G. A. BAUMGARTNER,
Chairman, Local Board.

Local Board Office,
Puttalam, October 8, 1896.

IN accordance with the requirements of section 4 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board town of Badulla for the year commencing from January 1, 1897, will be two in number. The said licenses will be put up to sale by public auction at the Badulla Kachcheri

at noon on Tuesday, November 3, 1896, and they will be issued in accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions, viz. :—

1. That the places licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.

2. That the places licensed shall not be kept open for sale of opium or bhang at any time before the hour of 6 in the morning or after 9 in the evening.

3. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words "Licensed to Sell Opium by Retail."

4. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agent or as servant of such licensee, unless the name of such agent or servant be registered in the Office of the Local Board, Badulla, with the sanction of the Chairman.

5. That the purchaser of each retail license must take out a wholesale license, and no wholesale licenses will be issued to any but retail dealers.

Local Board Office,
Badulla, October 16, 1896.

F. BOWES,
for Chairman.

IN accordance with the requirements of section 4 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board

town of Kegalla for the year commencing January 1, 1897, will be one in number. The said license will be put up for sale by public auction at the Kegalla Kachcheri at 1 P.M. on December 1, 1896, and will be issued in accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions, viz. :—

1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 9 P.M.

2. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.

3. That the place licensed be always kept clean.

4. That no opium be sold to any woman or any child under the age of fifteen years, or to any intoxicated person.

5. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name and the words "Licensed to Sell Opium by Retail" painted on it.

6. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license either as agents or servants of the licensee, unless the names of such agents or servants be first registered in the Local Board Office.

7. The purchaser of the retail license must take out a wholesale license, and no wholesale license will be issued to any but to the retail dealer.

W. E. DAVIDSON,
Chairman.

Local Board Office,
Kegalla, October 15, 1896,

IT is hereby declared that the village called Hirigollegama, in Pahala Medagandahaya Tulana of Nuwaragam korale in the Nuwaragampalata of the North-Central Province—bounded on the north by Ratmalagahawewa, south by Hinmuaklana, east by Kumara Eliya, and west by Diwulwewa—is an infected area under the 3rd clause of Ordinance No. 9 of 1891.

Anuradhapura Kachcheri,
October 17, 1896.

W. H. B. CARBERY,
for Government Agent.

IT is hereby declared that the Kattakadu division in Akkarai pattu south of Puttalam District, in the North-Western Province—bounded on the north by Kadayamotai minor road to seashore, south by village limit between Periya Ottapauai and Bambi wattan, on the east by Puttalam-Chilaw canal, and on the west by seashore—is an infected area in terms of the 3rd clause of the Ordinance No. 9 of 1891.

This notification is to take effect from this day.

Puttalam Kachcheri,
October 12, 1896.

G. A. BAUMGARTNER,
Assistant Government Agent.